

ව්‍යාපාරික ගනුදෙනු කරුවන්ගේ නිවාස, අධ්‍යාපනය, වාහන මිලදී ගැනීම සහ අනෙකුත් පුද්ගල අවශ්‍යතා සඳහා ණය පහසුකම් සලකා බලනු ලැබේ.

විශේෂ ප්‍රතිලාභ

- නරඟකාරී පොලී අනුපාත
- නමග්‍රීලී ආපසු ගෙවීමේ සැලසුම්
- අවශ්‍ය නම්, ණය මුදල ආපසු ගෙවීම ආරම්භ කිරීම සඳහා සහන කාලයක් සලකා බැලිය හැක
- අවම ලියකියවිලි
- ලිහිල් කොන්දේසි

යෝග්‍යතාවය

- ප්‍රධාන වශයෙන් ගනුදෙනුකරුවන්ගේ ආපසු ගෙවීමේ හැකියාවට යටත්ව පහසුකම් සලකා බලනු ලැබේ.
- ව්‍යාපාර ලියාපදිංචි සහතිකයක් සහ ශක්‍යතාවයකින් යුතු ව්‍යාපාරයක් තිබිය යුතුය.
- අපගේ බැංකුවේ හෝ වෙනත් ඕනෑම බැංකුවක මාස 6 ක් පුරා සතුටුදායක ලෙස පවත්වාගෙන යනු ලබන ජංගම ගිණුමක් සහිත ගනුදෙනුකරුවෙකු හෝ විභව ගනුදෙනුකරුවෙකු විය යුතුය.

ණය මුදලේ ප්‍රමාණය

- ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතාව, දායකත්වය, අරමුණ, ආපසු ගෙවීමේ හැකියාව සහ ණය ලබාගැනීමට ඇති සුදුසුකම් මත රඳා පවතී.

පොලී අනුපාතය

- මහජන බැංකුවේ වෙබ් අඩවිය - www.peoplesbank.lk වෙත පිවිස තොරතුරු ලබා ගත හැක.

ආපසු ගෙවීමේ කාලය

- මෙම ණය මුදල් කෙටි කාලීන, මධ්‍ය කාලීන හෝ දිගු කාලීන වශයෙන් ගෙවිය හැක.
- එකඟවූ ආපසු ගෙවීමේ සැලැස්මට අනුව මාසික වාරික වශයෙන් ගෙවීම් කල හැක.

ගාස්තු, කොමිස්, පොලී ආදිය

- ස්ථාවර සහ විචල්‍ය පොලී අනුපාත
- හිඟ වාරික සඳහා දඩ පොලිය
- සම්මත ණය සැකසුම් ගාස්තු
- ගිවිසගත් කාලයට ප්‍රථම ණය මුදල ගෙවා අවසන් කිරීමකදී අය කරනු ලබන ණය මුදල කලින් පියවීමේ ගාස්තු
- තක්සේරු ගාස්තු (අදාල නම් පමණක්)
- තෛතික ගාස්තු (අදාල නම් පමණක්)
- රජයේ මුද්දර ගාස්තු (අදාල නම් පමණක්)
- රක්ෂණ වාරික (අදාල නම් පමණක්)

අයදුම් කිරීමේ ක්‍රමය

- දිවයිනපුරා පිහිටි ආසන්නතම ශාඛාව හෝ සේවා මධ්‍යස්ථානය වෙත පිවිස ණය පහසුකම් සඳහා අයදුම්කල හැකිය

නියමයන් සහ කොන්දේසි

- වත්මන් ව්‍යාපාර කාර්ය සාධනය සහ මූල්‍ය ඇගයීමට යටත්ව ණය පහසුකම් සලකා බලනු ලැබේ.
- මූල්‍ය පහසුකම් සලකා බැලීමේදී බැංකුවට පිළිගත හැකි සුරැකුම් ලබාදීම, සාමාන්‍යයෙන් ගනුදෙනුකරුවන් ගෙන් අපේක්ෂා කරනු ලැබේ.
- ණය පහසුකම් සලකා බැලීමේ දී අභ්‍යන්තර බැඳීම් සහ ණය තොරතුරු කාර්යාංශ බැඳීම් (CRIB) පරීක්ෂා කරනු ලැබේ.
- ණය පහසුකම් සම්බන්ධ තොරතුරු නියමයන් සහ කොන්දේසි කාලීනව වෙනස්වීම් වලට ලක් වේ. එබැවින්, නවතම තොරතුරු නියමයන් සහ කොන්දේසි පිළිබඳ දැනුවත් වීම සඳහා ආසන්නතම ශාඛාව සම්බන්ධ කර ගැනීම සුදුසුය.

පැමිණිලි හැසිරවීමේ ක්‍රියාපටිපාටිය

- ගනුදෙනුකරුවන්ට info@peoplesbank.lk හරහා පැමිණිලි අප වෙත යොමු කල හැකිය.
- අදාල ශාඛාව, ප්‍රාදේශීය ප්‍රධාන කාර්යාලය හෝ ප්‍රධාන කාර්යාලය වෙත ලිඛිත ඉල්ලීමක් ඉදිරිපත් කල හැක.
- අදාල ශාඛාව, ප්‍රාදේශීය ප්‍රධාන කාර්යාලය හෝ ප්‍රධාන කාර්යාලය වෙත ඇමතීම මගින්ද පැමිණිලි ඉදිරිපත් කල හැක.

වැඩිදුර තොරතුරු

- ඇමතුම් මධ්‍යස්ථානය - 1961
- ප්‍රධාන කාර්යාලය - 0112481481